

**2019.02.21 වන දින පෙ.ව. 10.00ට පමණ සිතාවක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී**

**පවත්වන ලද නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභා රැස්වීමේ වාර්තාව.**

**සභාගී වූ :**

- 1. ගරු කාරක සභා සභාපති - කේ.ඒ.විමල් ප්‍රසන්න මැතිතුමා
- 2. ගරු කාරක සභික - ඇම්.ඒ. මේරි මාග්‍රට් මැතිතුමිය
- 3. ගරු කාරක සභික - ඩී. කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා
- 4. ගරු කාරක සභික - ඩී. ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා
- 5. ගරු කාරක සභික - ඩබ්.ඩී. චිත්තක දේවිනද සමරවීර මැතිතුමා
- 6. ගරු කාරක සභික - එස්. වන්ද්‍රකුමාර් මැතිතුමා
- 7. ගරු කාරක සභික - ඇම්.ඩී. මාලනී වන්ද්‍රලතා මැතිතුමිය
- 8. ගරු කාරක සභික - ඥාණ ප්‍රකාසම් ග්‍රැන්සිස් මැතිතුමා

**සභාගී නොවූ**

- 1. ගරු කාරක සභික - එස්.ඒ. ප්‍රේමරත්න මැතිතුමා
- 2. ගරු කාරක සභික - දනුෂ්කී ප්‍රහානි අල්මේදා මැතිතුමිය
- 3. ගරු කාරක සභික - ඩී.ඩී.අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා

**සභාගී වූ නිලධාරීන් :**

- 1. ලේකම් - කේ.ඒ වන්දන පද්මසිරි මයා
- 2. වැඩ අධිකාරී - ජයන්තා ජල්කොටගේ මිය
- 3. පුස්තකාලයාධිපති - හංවැල්ල - එස්.එම්. රංජනී මිය
- 4. පුස්තකාලයාධිපති - පාදුක්ක - එම්.පී. වන්ද්‍රරත්න මයා
- 5. කාර්යභාර නිලධාරී - කොස්ගම - රේණුකා ඉද්දමල්ගොඩ මිය
- 6. කාර්යභාර නිලධාරී - කහහේන - ජී. වමරි පත්මලතා මිය
- 7. කාර්යභාර නිලධාරී - හංවැල්ල - සුමනා ජයසූරිය මිය.
- 8. ප්‍රධාන සංවර්ධන නිලධාරී - කේ.පී. ගර්මිලා දුෂානි මිය
- 9. සංවර්ධන නිලධාරී - ඩී.පී. ඉෂානි කමලිකා මිය
- 10. පුස්තකාල සහායක - කහහේන - එම්.ඩී. දුලිකා ලක්මිණි මිය
- 11. පුස්තකාල සහායක - කොස්ගම - කේ.පී. කුමුදිනී ප්‍රියන්තා මිය
- 12. පුස්තකාල සහායක - හංවැල්ල - කේ.පී. නිල්මිණි මිය

නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභාවට පැමිණි සියලු මන්ත්‍රීවරුන් හා ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය සාදරයෙන් පිළිගත් ගරු කාරක සභාසභාපතිතුමා කාරක සභාවේ කටයුතු ආරම්භ කරන ලදී.

01. ලිපි ලේඛණ සලකා බැලීම.

1. 2019.01.07 දිනැතිව පාදුක්ක, මාලගල, රඹුටන් ගස් හන්දිය අසල, අංක 203/7 සමඟි සුභසාධක සංගමයේ සභාපති අශෝක බී ගමගේ මහතා විසින් වීථි පහන් සවිකර දෙන ලෙස හා පොදු සුසාන භූමියක් සහ ආදාහනාගාරයක් ඉදිකර දෙන ලෙස ඉල්ලමින් ගරු අග්‍රාමාත්‍යතුමාගේ අවධානය පිණිස 2018.12.30 දිනැතිව යවන ලද ලිපියේ පිටපතක් සමඟ අවශ්‍ය කටයුතු සිදුකිරීම සඳහා කොළඹ 03, ආර්.ඒ. ද මැලේ මාවත, 101 හි පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය විසින් “මහජන සුභසාධන ඉල්ලීම් සම්බන්ධව” යන නිසින් යුතුව අංක PMO/10/09/Jan/51-6/2019 යටතේ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, ඉදිරියේදී අදාල ඉල්ලීම ඉටුකිරීමට පියවර ගන්නා බවට දන්වා සමඟි සුභසාධක සංගමයේ සභාපති අශෝක බී. ගමගේ මහතා වෙත ලිපියක් යැවීමට තීරණය කරන ලදී.
  
2. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ඒ.ඩී.ඒ. ස්වර්ණලතා මැතිතුමිය විසින් “ප්‍රජා ශාලාව අළුත්වැඩියා කරගැනීම සඳහා” යන නිසින් යුතුව 2018.12.13 දිනැතිව දිද්දෙණිය උතුරු ග්‍රාම සේවා වසමෙහි බංඩාරවත්ත වෙන්දේසි ඉඩමේ ඇති ප්‍රජා ශාලාවේ වහලය දිරාපත් වී ඇති අතර කඩිනමින් නඩත්තු කටයුතු සිදු කිරීමට නොහැකි වුවහොත් බිත්ති කඩා වැටෙන බැවින් පිළිසකර කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී ඇස්තමේන්තුවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
  
3. “වැසිකිළි ආධාර ඉල්ලුම් කිරීම” යන නිසින් යුතුව 2019.01.03 දිනැතිව ඉහළ කොස්ගම, බැරේගල, 244/ඊඊ හි පදිංචි ඩබ්.ඊ. ඇම්. වීනී සුරවීම මහතා විසින් ප්‍රදේශයේ නිවාස වලට බොහෝ කලක සිට පවතින දරුණු උරු මී උවදුර නිසා මිත්පෙර ඉදිකරන ලද වැසිකිළි දෙකක්ම කැඩීමට ලක්ව ඇති අතර ආර්ථික අපහසුතා හේතුවෙන් වැසිකිළියක් ඉදිකරගැනීමට නොහැකි බැවින් වැසිකිළියක් ඉදිකරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සූරියආරච්චි මැතිතුමා විසින් 2019.02.11 දින සභාගත කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මෙම වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වැසිකිළි ආධාර ලබාදීමේ වැඩසටහන යටතේ ගරු මන්ත්‍රීතුමා මඟින් වැසිකිළි ආධාර ලබාදීමට හැකි බව දන්වා යැවීමට තීරණය කරන ලදී.
  
4. 2018.10.22 දින පැවති නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභාවේ තීරණ අංක 02 – (03) ට අදාලව කොස්ගම, කොස්ගම විලේප්, කොස්ගම විලේප් නිවාස වාසීන්ගේ සුභසාධක සහ අන්‍යෝන්‍යාධාර සංගමය විසින් “සේවා පියසක් ලබාගැනීම සඳහා” යන නිසින් යුතුව 2019.01.20 දිනැතිව යොමුකරන ලද ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛනය කාරක සභාවට ඉදිරිපත් කළ අතර, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීමෙන් අනතුරුව ඉදිරි කටයුතු කිරීමට තීරණය කරන ලදී.

5. 2019.01.28 දින පැවති නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභාවේ තීරණ අංක 01 - (12) ට අදාලව ප්‍රජා සංවර්ධන නිලධාරීතුමිය විසින් “ජාත්‍යන්තර කාන්තා දිනය - 2019” යන හිසින් යුතුව 2019.02.18 දිනැතිව පෙරදී ඉදිරිපත් කරන ලද ඇස්තමේන්තුව නැවත සංශෝධන සහිතව සකස් කරන ලද රු. 235,000.00 ක පහත සඳහන් ඇස්තමේන්තුව සලකා බැලූ කාරක සභාව, මෙම ඇස්තමේන්තුව සඳහා අනුමැතිය ලබාදීම සුදුසු බවට තීරණය කරන ලදී.

| අනු අංක | කාරණය   | අනුමත වූ ඇස්තමේන්තු මුදල | සංශෝධන ඇස්තමේන්තු මුදල         | සංශෝධනයට හේතුව   |
|---------|---|--------------------------|--------------------------------|--|
| 01.     | ප්‍රචාරණ කටයුතු                                   | රු.4000.00               | රු.8000.00                     | ගෙවතු වගාව පිළිබඳ ලියවුනු පත්‍රිකාවක් මුද්‍රණය කිරීම.  |
| 02.     | දේශකතූමාගේ දේශණ ගාස්තු හා රාත්‍රී නවාතැන් පහසුකම් | රු.25000.00              | රු.25000.00                    | -  |
| 03.     | එළවළු බීජ (360 දෙනෙකු සඳහා)                       | රු.45000.00              | රු.45000.00                    | -  |
| 04.     | කෘෂි උපකරණ (300 දෙනෙකු සඳහා)                      | රු.45000.00              | රු.102000.00                   | මේ සඳහා රාජ්‍ය නීතිගත සංස්ථාවේ ගෙවතු වගාව සඳහා ඉතා ප්‍රයෝජනවත් උදුලු මුල්ලුවක් ලබා දීම සඳහා. |
| 05.     | සංග්‍රහ කටයුතු                                    | රු.15000.00              | රු.15000.00                    | -  |
| 06.     | කොම්පෝස්ට් පොහොර                                  | -                        | රු.30000.00<br>(5kg පැකට් 300) | සහභාගී වන කාන්තාවන් සඳහා කොම්පෝස්ට් පොහොර ලබා දීම.   |
| 07.     | අවිනිශ්චිත වියදම්                                 | රු.5000.00               | රු.10000.00                    | අවිනිශ්චිත දෑ සඳහා.  |
|         | එකතුව   | <u>රු.139000.00</u>      | <u>රු.235000.00</u>            |  |

6. “ක්‍රීඩා පිටියක් ලබාගැනීම සම්බන්ධවයි” යන හිසින් යුතුව 2019.02.11 දිනැතිව අවිස්සාවේල්ල ආසනයේ 425/ඒ කනම්පැල්ල නැගෙනහිර ග්‍රාමසේවා වසමට අයත් මූකලාන රක්ෂිතයෙන් වටවූ රන්දෙවිගම ගම්මානයේ තරුණ පිරිස විසින් වසර දෙකකට පෙර සිට ආරම්භ කරන ලද යෞවන සමාජයේ සාමාජිකයන් 40 ක් පමණ වන අතර ඔවුන්ගේ ශාරීරික හා මානසික වර්ධනය උදෙසා ක්‍රීඩා කිරීමට ක්‍රීඩාපිටියක් සඳහා යාබද රක්ෂිතයෙන් බිම් කොටසක් ලබාගැනීමට අවශ්‍ය කටයුතු

සලසා දෙන ලෙස ඉල්ලමින් අත්සන් ලේඛනයක් ද සමඟ ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් ප්‍රසන්න මැතිතුමා විසින් 2019.02.11 දින සභාගත කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මූලාශ්‍රයක් ලෙසින් බිම් කොටසක් ලබාගත යුතු බැවින් අදාළ විෂයභාර අමාත්‍යතුමාගෙන් මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

7. ප්‍රජා සංවර්ධන නිලධාරීතුමිය විසින් “සිංහල භාෂා දිනය - 2019” යන නිසින යුතුව 2019.03.02 දිනට යෙදෙන සිංහල භාෂා දිනය නිමිතිකොටගෙන බෝපේ රාජසිංහ විද්‍යාලයේ 9,10,11 ශ්‍රේණිවල සිසුන් සඳහා සිංහල විෂය පිළිබඳ විශ්වවිද්‍යාල කථිකාවාර්යවරයෙකු සම්බන්ධකර දේශනයක් පැවැත්වීම සඳහා සකස් කරන ලද රු. 41,500.00 ක පහත සඳහන් ඇස්තමේන්තුව සලකා බැලූ කාරක සභාව, අදාළ ඇස්තමේන්තුව සඳහා අනුමැතිය ලබාදීම සුදුසු බවට තීරණය කරන ලදී.

|                         |   |                    |
|-------------------------|---|--------------------|
| 01. බැනරයක්             | - | රු.1500.00         |
| 02. නිබන්ධන             | - | රු.10000.00        |
| 03. දේශන ගාස්තු         | - | රු.10000.00        |
| 04. දරුවන් සඳහා සංග්‍රහ | - | රු.10000.00        |
| (දරුවන් 300 දෙනෙකුට)    |   |                    |
| 05. අවිනිශ්චිත වියදම්   | - | <u>රු.10000.00</u> |
|                         |   | <u>රු.41500.00</u> |

8. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වින්තක දේවින්ද සමරවීර මැතිතුමා විසින් “කොට්ඨාශ මට්ටමින් ක්‍රියාත්මක කිරීමට යෝජනා ලබාගත් ශ්‍රමදාන ව්‍යාපාරය සම්බන්ධව” යන නිසින යුතුව 2019.02.21 දිනැතිව උක්ත වැඩසටහන සඳහා රු. 10,000/- ක මුදලක් ලබාදෙන බැවින් යෝජනා ලබාදෙන ලෙස දන්වා සිටි නමුත් මේ වනවිට එම වැඩසටහන අවලංගු කර ඇති බව දන්වා ඇත. නමුත් ග්‍රාමීය මට්ටමින් අදාළ යෝජනාව ලබාගත් පාර්ශවයන් මා විසින් දැනුවත් කර දිනයන්ද වෙන්කර ඇති බැවින් මෙම වැඩසටහන අවලංගු කළ නොහැකි අතර සභා අරමුදල් යටතේ හෝ කොට්ඨාශ මට්ටමින් මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් ප්‍රධාන අමාත්‍යතුමාගේ අවධානය යොමුකර ලිපියක් යැවීම සුදුසු බවට තීරණය කරන ලදී.

9. සිතාවක ප්‍රාදේශීය සභාවට හංවැල්ල පිලිප් ගුණවර්ධන අනුස්මරණ මහජන පුස්තකාලය සඳහා ගරු කථානායක කරු ජයසූරිය මැතිතුමා විසින් පරිත්‍යාග කරන ලද ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කරු ජයසූරිය මැතිතුමාගේ 2000 - 2015 දක්වා පාර්ලිමේන්තු කථා ඇතුළත් රෝහණ ද සිල්වා මහතා විසින් සම්පාදනය කළ “හෘද සාක්ෂියේ දේශපාලනය” කෘතිය කාරක සභාවට ඉදිරිපත් කරන ලදී.









10. සිතාවක ප්‍රාදේශීය සභාවට අයත් මහජන පුස්තකාල සඳහා කතුවරුන් විසින් යොමුකරන ලද පහත සඳහන් පොත්පිටපත් 5 බැගින් පුස්තකාල 5 සඳහා මිලදී ගැනීමට කමිටුව තීරණය කරන ලදී.

| පොත් නම                                  | කර්තෘගේ නම                        | වටිනාකම   |
|--|-----------------------------------|-----------|
| i. ග්‍රාම නිලධාරී වංශ කතාව               | මඩලගම ජේ.එම්. ධර්මසේන බණ්ඩාර මහතා | රු. 250/- |
| ii. බොල්ගොඩ ගීතය                         | } ඩී.කේ. වීරසූරිය මහතා            | රු. 600/- |
| iii. තවද එක් සමයෙක හෙවත් සුර අසුර ජාතකය  |                                   | රු. 250/- |
| iv. බක.. බක.. බක.. නිදහසේ ගීතය           |                                   | රු. 125/- |
| v. රැය ගෙවිනි                            | } ධර්මවංශ කිත්සිරි වීරසූරිය මහතා  | රු. 250/- |
| vi. බැ බැ බැ නැ නැ නැ බැ බැ බැ නැහැ බැහැ |                                   | රු. 150/- |

**02. සාකච්ඡා සටහන්**

1. පෙර පාසල් සඳහා වැසිකිළි සකස් කිරීමේ කටයුතු පිළිබඳව සාකච්ඡා කළ අතර ඇස්තමේන්තු සකස් කර කඩිනමින් වැසිකිළි ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන ලෙසට කාරක සභාව දැනුවත් කරන ලදී.
2. කසළ වෙන් කර ඉවත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ පෙර පාසල් ළමුන් සඳහා ලබාදෙන ලද කසළ බඳුන්වල කසළ ඉවත් කිරීමේ ක්‍රියා පිළිවෙල සිදුවන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන ලදී.

අද දින පැවති නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභා රැස්වීමේදී ගන්නා ලද ඉහත සඳහන් තීරණ ඇතුළත් නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභා වාර්තාවට එකඟ වෙමින් පහත අත්සන් තබමි.

- 1. ගරු කාරක සභා සභාපති - කේ.ඒ.විමල් ප්‍රසන්න මැතිතුමා 
- 2. ගරු කාරක සභික - එම්.ඒ. මේරි මාග්‍රට් මැතිතුමිය 
- 3. ගරු කාරක සභික - ඩී. කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා 
- 4. ගරු කාරක සභික - ඩී. ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා 
- 5. ගරු කාරක සභික - ඩබ්.ඩී. වින්තක දේවිනද සමරවීර මැතිතුමා 
- 6. ගරු කාරක සභික - එස්. වන්දනාමාර් මැතිතුමා 
- 7. ගරු කාරක සභික - මාලනී වන්දනා මැතිතුමිය 
- 8. ගරු කාරක සභික - ඥාණ ප්‍රකාශම් ෆැන්සිස් මැතිතුමා 

කාරක සභාවේ වැඩ කටයුතු ෧:෧ 12:00ට පමණ නිමාවට පත්විය.

2019.02.21 වන දින  
සිතාවක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී.